

සංස්කරණ කාචය ගාස්තු ක්ෂේත්‍රයේ බොද්ධ ප්‍රභූතියෙහි තුළ ප්‍රතිඵලියෙන් පෙන්වනු ලබයි.

## Abstract

The Field of Sanskrit literary criticism has been developed through a number of centuries in India. That field of criticism was helpful to enrich not only the social, cultural and literary context but also the economy of that country. The Buddhist scholars' contribution that is to enrich the Philosophy, Literature and Art using Sanskrit language is so conspicuous. But, their contribution that is to enrich the field of Sanskrit Poetic Criticism is inconspicuous because of several reasons. This article is a study on those several Buddhist Scholars' contribution for that enrichment of the field of Sanskrit poetic criticism.

ହୈଡ଼ିନ୍‌ଲୀଳ

සංස්කෘත සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කාව්‍ය ගාස්තුය සහ තදනුබද්ධ විවාර සිද්ධාන්තයන්ගේ හාටිය පූජ්‍ය වූවකි. ඉන්දියානු සිනමාව වර්තමානය වන විට දේශීමා ව්‍යවත්තුමණයෙන් මහා පරිමාණ වශයෙන් එරට ආර්ථික, සාමාජික හා සංස්කෘතික ප්‍රතිලාභ හිමි කර දෙන බව ද අපි දනිමු. මෙම ප්‍රතිලාභ විෂයෙහි මූලික වූයේ දිරෝස කාලයක් තිස්සේ එරට ප්‍රතිපෙෂ්‍යනය වූ සාහිත්‍යය සහ තදනුබද්ධ විවාර කළාවෙන් ලැබුණු පදනම යි. මෙම පදනම වේද යුගයේ සිට ලෙඛික සංස්කෘතය ඔස්සේ අනුකුමයෙන් සංවර්ධනය වූවක් බව පහසුවෙන් එළඹිය හැකි නිගමනයක් වේ. මේ සඳහා පාදක වන බොද්ධ භූමිකාව පිළිබඳ පූජ්‍ය සාකච්ඡාවක් සිදු නො වනුයේ එය අප්‍රකට කරුණෙක් වන නිසා නොව සිතා මතා කරනු ලබන කුරිල ප්‍රයෝගයක් හෝ වන නිසා ය. තුළිවකය මූලික කොට ගත් පාලි සාහිත්‍යය පිළිබඳ දැනුම පදනම් කොට ගතිමින් මෙම කරුණ විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ සංස්කෘත ගදා පදා සාහිත්‍යට වස්තු බීජ සැපයීමෙන් ද, විවාර න්‍යාය ගොඩ නැගීමට සිද්ධාන්ත හඳුන්වා දීමෙන් ද, රේට අමතරව බොද්ධ ප්‍රජාවරුන් විසින් යම් යම් කෘති සම්පාදනයෙන් සහ න්‍යාය විධි තරකකනය කිරීමෙන් ද පූජ්‍ය දායකත්වයක් සපයා ඇති බව යි. මෙම ලිපියේ අරමුණ වන්නේ සංස්කෘත කාව්‍ය ගාස්තුය තුළ බොද්ධ ප්‍රජාවරුන්ගේ භූමිකාව සහ සංස්කෘත සාහිත්‍ය විවාරයේ පෝෂණයට එකී ප්‍රජාවරුන්ගේ දායකත්වය කෙබලු දැයි විමර්ශනයක් කිරීම යි.

සංස්කෘත කාචා ගාස්තුයේ මූල්‍යාලින පසුබිම

කාචුම්මාංසා නම් කෘතිය ලියු රාජගේලර ආචාර්යවරයා කාචු ගාස්තුයේ පූර්වාචාර්යවරැන් ලෙස සහගාක්ෂ, උක්තිගරහ, ස්වරුණනාහ, ප්‍රවෙතායන, විත්‍රාංගද, ගෙෂ, ප්‍රාලස්ත්‍රී, මාපකායන, පරාඁර, උත්තර්, කුබේර, කාමමෙදව, හරත, තනදිකේශ්වර, දිෂාන, උපමනුෂ්‍ය, ධාහින යනාදීන් නම් කොට ඇතුළු. <sup>1</sup> අහිනවගුල්ත ආචාර්යවරයා නාචුගාස්තුයට සැපයු භාරතී නම් විකාවහි තනදිකේශ්වර පඩිවරයාගේ රස සිද්ධාන්තය විස්තර කිරීම සඳහා උපකාර ලබාගත් තීර්තිධර නම් ආචාර්යවරයෙකු ගැන ද සඳහන් කොට ඇතුළු. <sup>2</sup> තවද ජන්දස් ගාස්තුයේ තීර්ත්මාතාවරයා ලෙස අග්නිප්‍රාණයේ නම් කොට ඇත්තේ කාචුප නම් ආචාර්යවරයෙකි. <sup>3</sup> මිට අමතරව ගාරදා තනයාගේ භාවප්‍රකාශන නම් ග්‍රන්ථයේ ද පඩිවරැන් කිහිප දෙනෙකුගේ නම් දක්නා ලැබේ. ඔවුන් නම්, සඳහිව, ගොරී, වාණිජී, නාරද, අගස්ත්‍රී, ව්‍යාස සහ අංශනේය

යනාදිහු වෙති.<sup>4</sup> මේ සමාන සඳහනක් සංගීතාලංකාර නම් කෘතියේ ද දක්නා ලැබේ. එහි සඳාකිව, බුහුම, හරත, කාණුප, මාතඩිග, කෝභල, නාරද, තුමිබර, අංජනේය සහ නන්දිකේශ්වර යන නම් සඳහන් ය. තාට්‍ය ගාස්තුයට ලියන ලද තවත් රිකාවක් වන සරස්වතී හඳුයාලංකාරහර නම් කෘතියේ මාතංග, විශාලි කාශ්‍යප, වංද්ධකාශ්‍යප, දණ්ඩින්, නන්දිල යනාදි නම් සඳහන් වේ. භාමහගේ කාච්‍යාලංකාරයේ ද තැනින් තැන රාමශරුමන් සහ මේධාවින් යන ප්‍රචිවරුන් දෙදෙනා සහ ඔවුන් දෙදෙනාගේ විවාර සිද්ධාන්ත පිළිබඳව සඳහන් වේ.<sup>5</sup> මේ හැරැණු විට කාච්‍යාදරුගේ රිකාවක් වන හඳුයාගමා නම් කෘතියෙහි කාච්‍යා ගාස්තුයෙහි ප්‍රථමතරයන් ලෙස වරුෂ්වී සහ කාශ්‍යප යන ප්‍රචිවරුන් දෙදෙනාගේ නම් සඳහන් වේ.<sup>6</sup> එහි ම තවත් රිකාවක් වන ගැනුපාලිනීයෙහි කාශ්‍යප, බුහුමදන්ත සහ නන්දිස්වාමි යන ආචාර්යවරුන්ගේ නම් ද සඳහන් ය.<sup>7</sup> ලංකාවේ රිවිත සිංහල අලංකාර ග්‍රන්ථයක් වන අඛා සලමෙවන්ගේ සියලූප්ලකර ආරම්භයෙහි බුහුම, ගතු, බැහස්පති, කාශ්‍යප සහ දණ්ඩින් යනාදිහු ප්‍රණාම ලබති.<sup>8</sup> අභිනවහාරතී නම් වන නාච්‍යගාස්තු විකාවහි රස නිෂ්පත්තිය පිළිබඳ ව්‍යවරණයේ දී හට්ටලොල්ලට, ගංකුක, හා හට්ටනායක යන ප්‍රචිවරුන්ගේ නම් සඳහන් වන බැවින් ඔවුන් එම ගාස්තුය පිළිබඳව මැනවින් දත් අය බව අනාවරණය කෙරේ.<sup>9</sup> මේ අතර දිවනාශාලෝකයේ දිවනිවාදයට ප්‍රතිපක්ෂ ආචාර්යවරයෙකු ලෙස මනෝරථ නම් ප්‍රචිවරයාගේ නම් සඳහන් වේ.<sup>10</sup>

ඉහත දැක්වන ලද්දේ සුපුකට ආචාර්යවරුන් හැර සංස්කෘත කාච්‍යා ගාස්තුයේ මූල්කාලීන යුගය නියෝජනය කළ ප්‍රචිවරුන් කීප දෙනෙකුගේ නම් ය. ඒ අනෙකක් නිසා නොව සංස්කෘත කාච්‍යා විවාර ක්ෂේත්‍රය නියෝජනය කළ ප්‍රචිවරුන්ගේ සංඛාව අතිමහත් බව දැක්වීම සඳහා ය. ඔවුන්ගේ වගකුග හා ගාස්ත්‍රීය දායකත්වය පිළිබඳව අධ්‍යායනයක යොදුනාහාත් එය අතිශය ප්‍රාථ්‍යල් හා අපාරමය ප්‍රස්තුතයක් වනු ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ සංස්කෘත කාච්‍යා ගාස්තුයට දායකත්වයක් දැක්වූ බොද්ධ ආචාර්යවරුන් පිළිබඳ ගැවෙශනයක යෙදීම යි. එය ද පෙර දැක්වූ පරිදි ම ප්‍රාථ්‍යල් පරාසයක් ආවරණය කෙරෙන හෙයින් මෙහි ලා මේධාවින්, ධර්මකීරති, භාමහ, දණ්ඩින්, ශිලාමෙසවරණ, රත්නාශ්‍යාන ගෞද්ධේද්ධි සහ සංසරක්ෂිත යන ප්‍රචිවරුන් කිහිප දෙනා පිළිබඳව පමණක් විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙකි ආචාර්යවරුන් අතර ද ධර්මකීරති සහ මේධාවින් යන දෙදෙනා නියෝජනය කරන ක්ෂේත්‍ර ද්වාය එකිනෙකට වෙනස් ය. භාමහ සහ දණ්ඩින් දෙදෙනාගේ බොද්ධ තුමිකාව පිළිබඳව ඔවුන්ගේ කෘති ඇසුරෙන් සාකච්ඡා කළ යුතුව පවතී. ශිලාමෙසවරණ සහ සංසරක්ෂිත හිමි යන ප්‍රචිවරුන් නිසැක වශයෙන්ම බොද්ධයේ වෙති. රත්නාශ්‍යාන සහ රාමශරුමන් මෙන්ම ක්ෂේමීන්ද යන ප්‍රචිවරුන්ගේ බොද්ධ නියෝජනය ද විමසිය යුතු තත්ත්වයක පවතී.

### මේධාවින් ප්‍රචිවරයා

සංස්කෘත සාහිත්‍ය විවාර ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායික පිළිගැනීම අනුව මේධාවින් ආචාර්යවරයා හඳුනා ගැනෙනුයේ හරත මූනිවරයාට පසුකාලීනව විසුවෙකු වශයෙනි. එහෙත් අනෙක් බොහෝ ආචාර්යවරුන්ගේ කෘති අවිද්‍යාමාන වන්නාක් මෙන් ම මොහු විසින් ද රිවිත කෘතියක් පිළිබඳව ද මෙතෙක් හඳුනා ගැනීමක් සිදුවී නොමැත. එතෙකුද ව්‍යවත් භාමහ, රාජ්‍යෝධර, නම්සාඩු යනාදින්ගේ කෘතිවල මොහුගේ නම නිතර සඳහන් වේ. විශේෂයෙන් භාමහගේ කාච්‍යාලංකාරයේ උපමා දේශීෂ ව්‍යවරණයේ දී මොහු පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවට පාතු වේ. සිනතා, අසම්භව, ලිංගහේද, ව්‍යෝගහේද, විපරයාය, උපමානාධිකාශ, සාදාශ්‍ය යනුවෙන් දේශීෂ හතක් මේධාවින් ප්‍රචිවරයා විසින් දක්වන ලද බැවි භාමහ ප්‍රචිවරයා විසින් සිය කාච්‍යාලංකාරයෙහි දක්වා ඇත.<sup>11</sup> එසේම මේධාවින්ගේ සංඛාලංකාරය භාමහ විසින් යථාසංඛාලංකාරයෙහි ලා පෙන්වා දෙනු ලැබේ. තවද මේධාවින් උත්ප්‍රේක්ෂාලංකාරය නොපිළිගන්නා බව භාමහ කියයි.<sup>12</sup> නම්සාඩු නම් ආචාර්යවරයා රුදුවගේ කාච්‍යාලංකාරයට රිකාවක් සහයමින් මේධාවින් ප්‍රචිවරයාගේ නම ස්ථාන තුනක දී සඳහන් කර ඇත. එසේම එහි මේධාවින් ආචාර්යවරයාගේ කෘතියකින් එක් ජේදයක් ද උපමා දක්වා ඇත.

නම්සාඩු නම් ආචාර්යවරයා රුදුටගේ කාච්චාලංකාරයෙහි කාරිකා විවරණය කිරීමේ දී හාමහ සහ දැන්වින් දෙදෙනාට අමතරව සම්පූර්ණයෙන්ම ආශ්‍රිත කරගනු ලබනුයේ මෙධාවින්ගේ අදහස් ය. (නනු දැන්විමෙධාවිරුද්හාමහාදිකාතානි සන්නොව අංකාරණාස්ත්‍රාණී, තත් කිමර්පමිද්‍ය ප්‍රනරිති)<sup>13</sup> තවද රුදුටගේ එක් කාරිකාවක් විස්තර කරමින් නම්සාඩු ආචාර්යවරයා මෙසේ දක්වයි.

“සාමාන්‍යාභ්‍යවාදීනෙදා වෙළුමාත්සමහිභාවා’ප්‍රසිද්ධියි,

ඉතොත්තෙ වත්වාරෝ දෙළාෂා; නා’සම්සුප්‍රමායා;”

මෙය සම්පූර්ණයෙන් ම උද්ධාතයකි.<sup>14</sup> මෙම පායය පිළිබඳ අදහස් දක්වන පී. වී. කානේ පඩිතමා මෙහි ගෙලිය සමානතා අනුව මෙය තිසුක වශයෙන් ම මෙධාවින් ආචාර්යවරයාගෙන් උපටා ගන්නා ලද්දක් බව පෙන්වා දෙයි.<sup>15</sup> තවද නම්සාඩු ආචාර්යවරයා ඔහුගේ ටිකාවේ දී “අතු ව ස්වරුපාපාදානා සත්‍යම්පි වත්වාර:” යනුවෙන් දක්වමින් එහි වත්වාර: යන්නෙන් අදහස් වන්නේ උපමා දේශ්‍ය හතක් දැක්වූ මෙධාවින් යනාදින් බව කියයි.<sup>16</sup>

රුදුට පඩිවරයා විසින් රුදු යන පදය මෙධාවින්ට යොදා ඇත. එයින් රුදුට හා මෙධාවින් යන දෙදෙනා වෙනම කාච්චා විවාරකයන් දෙදෙනෙකු ද තැනහොත් එක් කෙනෙකු ද (මෙධාවිරුදු යනු වෙනම පඩිවරයෙකුගේ නමක් ද) යන සැකය උපදවයි. නමුත් රුදු යනුවෙන් කාච්චාස්ත්‍රය හා සම්බන්ධ පඩිවරයෙකු පිළිබඳව කිසිදු කෘතියක සඳහන් නොවේ. අනෙක් අතින් රුදුවටගේ කාච්චාරතිලක නම කෘතිය ද අලංකාරණාස්ත්‍රය පිළිබඳ කෘතියක් නොවේ. තවද ධර්මකිරීති හිමියන්ට ‘කිරීති’ යනුවෙන් ද හරකෘහරී ආචාර්යවරයාට ‘හරී’ යනුවෙන් ද හාවිත වූ තැන් කිහිපයක් අපට හමුවේ. එම නිසා මෙයින් අදහස් වන්නේ එක් පඩිවරයෙකු බවද මෙධාවිරුදු යන්න මෙධාවින් හෝ රුදු යනුවෙන් හෝ යෙදුණා ද විය හැකිය යනුවෙන් ඇතැම් උග්‍රත්වයේ විසින් අනුමාන කරනු ලැබේ.<sup>17</sup>

දැන්වින් කිසිවෙකුගේ නමක් සඳහන් නො කරන නමුත් ඔහුගේ පුර්වතරයන් පිළිබඳව කිහිප තැනකදී ම උද්ධාත කොට ඇත.<sup>18</sup> දැන්වින්ගේ කාච්චාදරුගයට ටිකාවක් සැපයු රත්තුග්‍රීයාන දැන්වින් යොදන පුර්වාචාරයෙයි: යන්නෙන් අදහස් වන්නේ මෙධාවින් පඩිවරයා ම බව කියයි.<sup>19</sup> රත්තුග්‍රීයාන උපුලන මතය අනුව දැන්වින් කිසිදු පුර්වතර පඩිවරයෙකු ගැන සාම්ප්‍රදායක් නොකරන නමුත් පිනතාදී දේශ්‍ය දැක්වීමෙන් ඉගි කෙරෙනුයේ මෙධාවින් පඩිවරයාගේ මතය යි.<sup>20</sup> අනෙක් කරුණ වන්නේ හාමහගේ කාච්චාලකාරයේ මෙධාවින් ගැන සඳහන් වන නිසාත් එම කරුණු දැන්වින්ගේ විවාරයට පාත්‍ර වන නිසාත් ඔහු මෙධාවින් පිළිබඳව නො දැන සිටියා යැයි කිව නොහැකි යන්න යි. රාජ්‍යෝධර මෙධාවින්ගේ නම සඳහන් කරන නමුත් ඔහුගේ කෘතියක් පිළිබඳව කිසිදු සඳහනක් දක්වා නැත. එසේම රාජ්‍යෝධරගේ හාවිතයෙන් පෙන්නුම කෙරෙනුයේ ඔහු මෙධාවින්ගේ කෘති අයය නොකළ බව හා මෙධාවින්ගේ මත ගැන අසා දත් දේ පිළිබඳව පැවසු සෙයකි. මෙධාවින් පිළිබඳව පවසන තැන්වල රාජ්‍යෝධරගේ මූලාශ්‍රය සඳහන් කරනුයේ ග්‍රෑයන්තේ (කියනු ලැබේ) යන්න යි. නමුත් පසුකාලීන පඩිවරුන් දෙදෙනෙකු වන රත්තුග්‍රීයාන සහ නම්සාඩු යන දෙදෙනා මෙධාවින්ගේ නම සඳහන් කළා පමණක් නොව ඔහුගේ පාය උද්ධාත කොට දක්වා තිබීම ද වැදගත් කරුණකි.

මෙධාවින් පඩිවරයාට ඔහුට ම අයත් සම්පූදායක් තිබුණි. ඔහු එවකට පැවති අනෙක් සම්පූදායකට අනුගත වූවෙකු බව නො පෙනේ. සාමාන්‍යයෙන් මූල්කාලීන ඉන්දියානු සාහිත්‍ය විවාරයෙන් හඳුනාගත හැකි කාච්චා විවාරය හා සබඳ දාරුගතික සම්පූදාය දෙකක් ඇති බව පෙනේ. ඉන් පළමුවැන්න බ්‍රාහ්මණ සම්පූදාය යි. දෙවැන්න බොඳේ සම්පූදාය යි. රුදුට නම් ආචාර්යවරයා ඔහුගේ කෘතියේ ආරම්භයේ මංගලාචරණ ග්‍රෑන්ඩ් වල දී ගණෙක සහ පාර්වතී යන දෙදෙනාගේ පිහිට ඉල්වා අවසානයේ දී හවානි, මුරාරී සහ ගේජක්තු යන දෙවිවරුන්ට නමස්කාර කර ඇත.<sup>21</sup> එම

නිසා රුදුට බ්‍රාහ්මණ සම්ප්‍රදායට අයත් ආචාර්යවරයෙකු ලෙස සැලකේ. තවද රාජ්‍යීයර නම ආචාර්යවරයා ද සිය කාතින්හි ආරම්භයේ දී බ්‍රාහ්මගේ වැදගත්කම අවධාරණය කර තිබේමෙන් පෙනෙනුයේ ඔහු ද බ්‍රාහ්මණ සම්ප්‍රදායට ම අයත් වන බවයි. මේ නිසා එවකට පැවති එක් සම්ප්‍රදායක් වන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි.

රත්නාශ්‍යාන සිය ග්‍රන්ථය ආරම්භයේ දී හින්දු දෙව් දේවතාවියන් සිහිපත් කරමින් බුදුරුදුන්ට නමස්කාර කරන හෙයින් ඔහු බොද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන්නෙකු බව සනාථ වේ. ඔහු දක්වන පරිදි බුදුන් වහන්සේ වූකලී දේව බ්‍රහ්මාදී සියල්ලන් විසින් නමස්කාර කරන ලද කෙනෙකු වෙති. එසේම උන්වහන්සේ සියලු සතුන්ගේ යහපත පතන්නාහ.<sup>22</sup> ඇතැම් උගතුන් විශ්වාස කරන පරිදි මෙම රත්නාශ්‍යාන පඩිවරයා ත්‍රි ලංකික එක්ෂ්වක් වන අතර, එනිසා ම උන්වහන්සේ නිසැක වශයෙන් ම බොද්ධ සම්ප්‍රදායට අයත් වෙති. තවද නමිසාඩු ආචාර්යවරයා තම කාතිය අවසානයේ තමා පිළිබඳව හඳුන්වා දෙමින් ඔහු බාරාප්‍රජ්‍යාරියෙහි එක්තරා ජේන නිකායක සාඛ්‍රවරයෙකු බව දන්වා සිටී. එබැවින් ඔහු ජේන සාඛ්‍රවරයෙකු බව විවාද රහිත කරුණෙකි. ගෙව, වෙළේෂ්ව හා ගාක්ත ගුරුකුල බ්‍රාහ්මණ සම්ප්‍රදායට අයත් වන්නාක් මෙන් මෙකි ජේන සම්ප්‍රදාය ද බොද්ධ සම්ප්‍රදායට හෝ ගුමණ සම්ප්‍රදායට හෝ අයත් යැයි දැක්වීම සූප්‍රස් ය. කෙසේ වෙතත් ඉහත කරුණුවලින් අනාවරණය වන්නේ රුදුට හා රාජ්‍යීයර එක් සම්ප්‍රදායක් නියෝජනය කරන අතර, රත්නාශ්‍යාන හා නමිසාඩු වෙනත් සම්ප්‍රදායක් නියෝජනය කරන බව සි. මෙම සම්ප්‍රදාය ද්වය වෙන් කොට හඳුනා ගැනීම වැදගත් වන්නේ මෙධාවින් ආචාර්යවරයා අයත් වන සම්ප්‍රදාය හඳුනා ගැනීමට එය පසුබීමක් වන හෙයිනි. රුදුට හා රාජ්‍යීයර මෙධාවින් පඩිවරයාට විශේෂ තැනක් නො දීමටත් රත්නාශ්‍යාන හා නමිසාඩු යන දෙදෙනා මෙධාවින් පඩිවරයා නිතරම උද්ධාත කොට දැක්වීමටත් මෙකි සාම්ප්‍රදායික පක්ෂපාතිත්වය බලපෑ බව සිහිම අපහසු තැත. එය මානුෂික හා ස්වභාවික සංයිද්ධියකි. මේ අනුව මෙධාවින් පඩිවරයා ද බොද්ධ සම්ප්‍රදාය නියෝජනය කළ සංස්කෘත කාච්‍ය විවාරකයෙකු ලෙස සිහිම යුක්තියුක්ත බව උගතුන්ගේ අදහස සි. කෙසේ තමුන් මෙධාවින් නමැති ආචාර්යවරයා සම්බන්ධයෙන් කිවයුතු වැදගත් කරුණක් වන්නේ මොහු විශීෂ්ට පඩිවරුන්ගේ පවා අවධානයට පාතු වූ සංකල්ප දැරු ගෞෂ්ය වියතෙකු වන්නට ඇති බවයි. මෙතෙක් මොහු විසින් රවනා කරන ලද කාතියක් සොයාගෙන නොමැති හෙයින් මොහුගේ වරිතය හෝ කාලය සම්බන්ධයෙන් කිසිවක් පැවැසිය නො හැකි ය. රාජ්‍යීයර දක්වන එක්තරා විශේෂ විශේෂණවාලී පදයකට අනුව මොහු උපතින්ම අන්ධයෙකු වේ.<sup>23</sup> මොහු කාච්‍ය ගාස්තුය පමණක් නොව කාච්‍යය ග්‍රන්ථ ද රවනා කළ කෙනෙකි.

### ආචාර්ය ධර්මකිරීති හිමියෝ

ක්‍රි. ව. 7 සියවස විසුහයි සැලකෙන ධර්මකිරීතිපාදයන් වහන්සේ වූකලී ප්‍රකට බොද්ධ දාරුණිකයෙක් වෙති. මහායාන බොද්ධ දාරුණිකයන් අතර උන්වහන්සේට හිමි වන්නේ අග්‍රගණ්‍ය ස්ථානයක් බව අපි දනිමු. අනෙක් අතින් සංස්කෘත කාච්‍යගාස්තු ක්ෂේත්‍රය තුළ ධර්මකිරීති නමින් ප්‍රකට කිසිදු ආචාර්යවරයෙකු පිළිබඳව සඳහන් නොවේ. ඔප්පේඩ් බොම්බේ මහතා රාජ්‍යීය ආසියාතික සංගමයෙන් පළකරනු ලබන සගරාවකට (16 වෙළුම) ලිපියක් සපයමින් පවසා සිටිනුයේ ධර්මකිරීති හිමියන් පැරණිතම ආලංකාරිකයන්ගෙන් කෙනෙකු බවයි.<sup>24</sup> මෙම අදහස ක්ෂේත්‍රමවාරී නම් විද්වතා ද සිය සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය තමැති කාතියෙහි දී පිළිගෙන ඇති.<sup>25</sup> සූබන්ධු ආචාර්යවරයාගේ වාසවදත්තාවෙහි සඳහන් වන පරිදි ධර්මකිරීති හිමියන් විසින් බොද්ධ සංගති නමින් කාතියක් ද රවනා කොට ඇති.<sup>26</sup> මේ අතර ඇතැම් ඉතිහාසයෙන් මෙම කාතිය අලංකාර ග්‍රන්ථයක් ලෙස නම් කොට ඇති. කේ. වී වයිලන්ග්, එස්.පී. භට්ටාචාර්ය, සහ පිටරසන් යන අය ද එම මතයට එකත වූහ. පී.වී. කානේ පමණක් එයට එකත වී නැති.<sup>27</sup> අප දන්නා පරිදි ධර්මකිරීති හිමියන් මහායාන බොද්ධ දාරුණිකය ව්‍යාප්ත කිරීමට ඉමහත් පිටුබලයක් සැපයු දාරුණිකයෙකි.

කාච්චාස්ත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ දක්වා ඇති අදහස් යම් යම් හේතු නිසා සුරක්ෂිත වී තැත. අතෙක් අතින් බොද්ධ හික්ෂුවක් වශයෙන් සහ දාරුණික අදහස් ගොනු කළ ආචාර්යවරයෙකු වශයෙන් ප්‍රකට උන්වහන්සේ කාච්චාස්ත්‍රය සම්බන්ධයෙන් දැක්වූ අදහස් සැගවී යාමට ඉහත දැක්වූ සම්ප්‍රදායවාදීන්ගේ බලපෑම ද ඉවහල් වන්නට ඇත. කෙසේ වෙතත් ධර්මකිරීතිපාදයන් කාච්චාස්ත්‍රය උමදසා දැක්වූ දායකත්වය හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන කරුණු කිහිපයක් මෙහි ලා දක්වනු ලැබේ.

ක්‍රි. ව. 9 සියවස විසු ආනන්දවර්ධන සංස්කෘත කාච්චාස්ත්‍රය නියෝජනය කළ අගුරණු ප්‍රක්ෂීවරයෙකු බව ඉතා ප්‍රකට කරුණෙකි. ඔහු සිය ධිවනායාලෝකයේ පදා දෙකකින් ධර්මකිරීතිපාදයන් උප්‍රටා දක්වා ඇත.

“ලාච්චාස්ත්‍රවාණිවයා නා ගණීතා ක්ලේගො මහාන් ස්වේක්ඩා

ස්ව්‍යාජ්‍යන්දසා සුබං ජනසා වසන්තා නාලා දීපිතා

එජාපි ස්වයමේව ක්‍රාන්කාච්චාච්චාවාත්‍රාත් හතා

කොර්පස්වෙතසි වෙධසා විනිහිතස්තස්තන්ව්‍යාස්තනුං තන්වතා”<sup>28</sup>

මෙම පදා ද්වයයේ කර්තාත්වය ධර්මකිරීති හිමියන් සතු බව ආනන්දවර්ධන පිළිගත්තේ ය.<sup>29</sup> ඇතැමි අලංකාරියන්ට අනුව මෙය ව්‍යාජස්ත්‍රති අලංකාරයට නිදුසුනක් වන තමුත් සැබැවින් ම මෙහි ඇත්තේ ප්‍රාස්ත්‍රත ප්‍රජාජාලංකාරය බව ආනන්දවර්ධනගේ මතයයි.<sup>30</sup> එසේම මෙහි ලා කිවයුතු තවත් වැදගත් කරුණෙක් ඇත. එනම් මෙම ග්ලෝකය හාමහ, දෑන්ඩින්, රුදුට අදි ආනන්දවර්ධනට ප්‍රාවත්තර වෙනත් අලංකාරිකයෙකුගේ කාතියක දක්නට නො ලැබෙන්නකි. එම නිසා ආනන්දවර්ධන ධර්මකිරීතිපාදයන් ගරුත්වයෙන් සැලකුවෙකු බව තහවුරු වේ. එහෙත් ආනන්දවර්ධනයන් ධර්මකිරීති හිමියන්ගේ කාති පරිභිලනය කළ බවට කරුණු අනාවරණය නොවේ. ඔහු උගතුන්ගේ ලියිස්තුවෙහි ලා ධර්මකිරීති හිමියන් සැලකු කෙනෙකි. ධර්මකිරීති හිමියන්ගේ මෙම පදා ඇතුළත් කාතිය කාච්චාස්ත්‍රය පිළිබඳ තුවක් මිස ස්ත්‍රී පුරුෂයන් හෝ සම්හේරු සුව විවරණය වන කාච්චාස්ත්‍රයක හාවිතයක් නොවේ. ධර්මකිරීති හිමියන්ට පසුව හමුවන විවාරකයෙකු වන රත්නාශ්‍රියාන ප්‍රක්ෂීවයාගේ කාතියෙහි ද මෙබදු ගෙංගාරාත්මක පදා හමුවන නිසා ධර්මකිරීති හිමියන් ද අලංකාරිකයෙකු වශයෙන් කාති රවනා කළ කෙනෙකු බව සිතීමට ඉඩකඩ නැත්තේ නොවේ. මෙයට සැපයිය හැකි නිදුසුන් දෙකක් ක්‍රි.ව. 15 සියවස විසුහයි සැලකෙන වල්ල්හාචාර්යන් විසින් රිවිත සුභාපිතාවලි නම් කාතියෙන් ද උප්‍රටා දැක්විය හැකි ය.

“අසන්තොනානාහාර්යා සුභාදුජි නා යාච්චාස්ත්‍රයා,

ප්‍රියා නායායා ව්‍යත්තිමලින මසුමංගෙපසසුකරම්.

විපදුවිවෙස්ස්ථේරය පදමනුවිධෙයං ව මහතාම්,

සතාං කෙනෙනාදිදිශ්ටං විෂමසිඩාරාවුතමිදං.”

ඇතැමි උගතුන්ට අනුව ධර්මකිරීතිපාදයන්ගේ කාච්චාස්ත්‍රය පදා අමරු හා හර්තාහරී යන ක්වීන් දෙදෙනාගේ ගතක ග්‍රන්ථවල ද අන්තර්ගත වේ.<sup>31</sup> ඒ. කේ. වෝඩ්ර පවසන පරිදි මොහුගෙන් උප්‍රටාගත් පදා බොහෝ කාච්චාස්ත්‍රයක් දක්නා ලැබේ.<sup>32</sup> ධර්මකිරීතිපාදයන් විසින් රවනා කරන ලද සුභාපිතරත්නහැණ්ඩාගාරම නමැති ග්‍රන්ථයෙහි ඇතුළත් පදාවලින් ද මොහුගේ ක්විත්වය ප්‍රකට වේ. එසේ තුවත් ධර්මකිරීතිපාදයන් දාරුණිකයෙකුම වේ යැයි පිළිගැනීමට

කුමති යමෙකු විසින් උත්ත්වහන්සේ කාච්චාස්තු සම්බන්ධ පඩිවරයෙකු ලෙස භූවා දැක්වීම පිය තොකළ ද උත්ත්වහන්සේ විසින් රවිත කෘතිවල කාච්චා ගාස්තුය සම්බන්ධ නිර්මාණයන් දක්නට ලැබෙන බව අමුත්‍යවෙන් කිව යුත්තක් තොවේ.

මෙසේ කාච්චාමය ප්‍රකාශන හෝ කාච්චාස්තුයට සම්බන්ධ නිර්මාණ රාජියක් ධර්මකිරීතිපාදයන්ගේ කෘතිවලින් සොයා ගත හැකි ය. පෙම්වතාගේ රුප සෞන්දර්යය, විෂාදය, ගංගාර, වීර ආදි රසය, ආදර තෙපුල්, සම්හේශ සුබ, සාඛුත්ව, ස්වහාව වර්ණනා ආදිය මෙම පදාළවල නිරුපිත ය. හික්ෂුවකට අයත් මර්යාදාවන් තො ඉක්මවා කරනු ලබන මෙම වර්ණනාවල කාච්චාය හා අලංකාර ගාස්තුයට අදාළ කරුණු විශාල වශයෙන් ඇත. බුද්ධිර්වාණස්තොතු නම් ග්‍රන්ථය ද ධර්මකිරීති හිමියන් විසින් රවනා කරන ලද්දකි. බොඳේ සංස්කෘතයේ අද්විතීය දාර්ශනිකයෙකු ලෙස සැලකෙන භද්‍යන්ත ධර්මකිරීතිපාදයන්ගේ සුපුකට කෘති ලෙස සැලකෙනුයේ ප්‍රමාණවාර්තිකා, න්‍යායාලින්දු, සම්බන්ධ පරික්ෂා, වාදන්‍යාය සහ සමානාන්තරසිද්ධි යන කෘතින් ය.

## භාමහ

සංස්කෘත කාච්චා විවාර ඉතිහාසයෙහි පැරණි ම ආචාර්යවරුන්ගෙන් කෙනෙකු ලෙස භාමහ ආචාර්යවරයා සැලකේ. මෙම ආචාර්යවරයා පිළිබඳ ලිඛිත සාහිත්‍යාගත කිසිදු තොරතුරක් නැත. ඔහුගේ පියා රක්ෂා ගොමින් නම් වන කියැවේ.<sup>33</sup> මොහුගේ කාලය පිළිබඳ නිගමනයකට එළඹීමට වියතුන් උපයෝගී කර ගන්නා එක් ක්‍රමයක් වන්නේ ඔහු සහ දැන්වින් ආචාර්යවරයා පිළිබඳ යම් යම් කරුණු ගවේශනය කිරීම සි. කේ. වී. ත්‍රිපාති, යකෝඩ්, මහාචාර්ය රංගාචාර්ය, ගණපති, ගාස්ත්‍රී, එස්. කේ. ඩේ, යනාදී පඩිවරුන්ට අනුව මෙකි භාමහ ආචාර්යවරයා වාසය කොට ඇත්තේ දැන්වින් ආචාර්යවරයාට පෙර ය. එනම් 07 සිට්වසට පෙරදී ය. එහෙත් ඒ. ඩී. ඩී. කිත්, වර්නට් වැනි පඩිවරුන්ගේ මතය වන්නේ ඔහු දැන්වින්ට පසුකාලීන බව සහ අට වන සියවස මුල්හාගයේ දී විසු බවයි. මෙම මත දෙකම ප්‍රතික්ෂේප කරන පි. වී. කානේ මෙම පඩිවරුන් දෙදෙනා සමකාලීන බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් වැඩි කරුණු දක්නට ලැබෙනුයේ භාමහ දැන්වින්ට පුරුවතර බව පැවසීමට ය. නාගවර්ම නම් පඩිවරයෙකු විසින් රවිත කාච්චාලෝචන නම් කෘතියට කණ්ඩාඩ භාජාවෙන් හැදින්වීමක් සපයා ඇති කේ. ආර්. නරසිංහ නම් විද්‍යාතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් පෙන්වා දෙනුයේ භාමහගේ කාච්චාවිවාර මූලධර්ම දැන්වින්ගේ කාච්චාරුයේ දක්නට ලැබෙන බැවින් භාමහ දැන්වින්ට පෙර විසු කෙනෙකු බවත් ඔහු හරත මූනිවරයාට පසුව හමුවන විවාරකයෙකු බවත් විවාද රහිත කරුණක් බව ය. මෙම ලිපියෙහි අරමුණ භාමහගේ බොඳේ භුමිකාව පිළිබඳව සාකච්ඡා කිරීම වන හෙයින් ඉහත දැක්වූ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම එතරම් ප්‍රයෝගනවත් තොවේ.

භාමහ පිටත් ව්‍යුහයි සාමාන්‍යයෙන් සැලකෙන ක්‍රි. ව 5 - 7 සියවස් අතර කාලය ඉන්දියාවේ බොඳේ දාර්ශනය අතිශය විකසිතව ප්‍රහාවත් වූ යුගයක් ලෙස නම් කළ යුතු ය. මෙම කාල සීමාව තුළ දී දින්නාග, ධර්මකිරීති, සුබන්ධු, ගාන්තරක්ෂිත වැනි අග්‍රගණා පඩිවරුන් විසින් අගනා බොඳේ දාර්ශනික කෘති රාජියක් රවනා කරන ලදී. එම නිසා මෙම වකවානුවේ පිටත්වුහයි සැලකෙන භාමහ බොඳේ දාර්ශනය පිළිබඳ අවබෝධයක් ඇතිව සිටි කෙනෙකු බවට සැකයක් නැත. එසේම භාමහට පෙර ලියැවුණු කාච්චා ගාස්තුය සම්බන්ධ කිසිදු කෘතියක් අවිද්‍යමාන වීම නිසාත් මෙධාවින්, ධර්මකිරීති, රාමුණරමණ් වැනි පඩිවරුන් බොඳේ සම්ප්‍රදාය නියෝජනය කරන්නන් ලෙස සැලකෙන නිසාත් භාමහට පෙර යුගයේ සංස්කෘත කාච්චා හා කාච්චාවිවාර ක්ෂේත්‍රය තුළ සිදුවන්නට ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව අපට ඉගියක් ලැබේ. අනෙක් අතින් එබෑ පසුබිමක භාමහගේ බොඳේ භුමිකාව පිළිබඳව ද අනුමාන කළ හැකි ය.

දෙවන වැදගත් කාරණය වන්නේ සංස්කෘත කාචා විවාර සීද්ධාන්ත තුළ විද්‍යමාන වන ආත්මවාදී සංකල්පය සි. කාචා පුරුෂ සංකල්පය බිහිවීමත් කාචායේ ආත්මය සෙවීමත් පිළිබඳව එවක පඩිවරුන් දක්වා ඇති උදෙසාගය සැලකිල්ලට ගැනීමේ දී හාමහ තුළ එබඳ ආත්ම සංකල්පයක් විද්‍යමාන නොවීම වැදගත් කරුණක් වේ. බුද්ධමේ අනාත්මවාදය පිළිගත් හෙයින් හාමහගේ විවාරවාදයට ආත්මවාදයක් ප්‍රවේශ නොවුණු බව උගතුන්ගේ අදහසයි. මෙයින් අනාත්මවාදී බොද්ධ සංකල්පය හාමහට බලපා ඇති බව පැහැදිලි ය. එම්. ක්‍රිජ්‍යාමාවාරය වැනි ඇතැම් උගතුන් හාමහගේ පියාගේ නම වන රත්න ගෝමින් යන්න නිර්වචනය කරමින් හාමහ බොද්ධයෙකු බව පෙන්වා දී ඇති බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය.<sup>34</sup>

මේ හැරුණු විට හාමහ සිය කාචාලංකාරය ආරමහ කරමින් එහි මංගලාවරණයෙහි දී සිය ඉටු දෙවියන් නමදිමින් සර්වඥ යනුවෙන් සඳහන් කොට තිබීම ද වැදගත් කරුණකි.<sup>35</sup> සර්වඥ යන්න මහා බූජමන්ට ද විශේෂණවාචී පදයක් ව්‍යවත් තත්කාලීන හාරතය තුළ සර්වඥ යන්නෙන් වඩාත් ප්‍රකට වූයේ බුදුන් වහන්සේ ම ය. මෙම අදහස නිවැරදි නම්, නිසාක වශයෙන්ම හාමහ බොද්ධයෙකු ලෙස සැලකීමට කිසිදු බාධාවක් නැත. කෙසේ වෙතත් මෙම අදහස නිවැරදි බව නිගමනය කළ හැක්කේ කාචාලංකාරය තුළ ඇතුළත් කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ය. එහි හය වන පරිවිෂේදයෙහි හාමහගේ බොද්ධ භූමිකාව හඳුනා ගැනීමට උපකාර වන තැන් කිහිපයක් හමුවේ. බොද්ධ දාරුණයේ සාකච්ඡා වන ප්‍රධාන කරුණු කිහිපයක් ම හාමහගේ කාචාලංකාරයේ සාකච්ඡා වේ. ඉන් එක් තැනක් වන්නේ ප්‍රත්‍යාක්ෂය හා අනුමානය පිළිබඳව සාකච්ඡාව සි.<sup>36</sup> මෙම ප්‍රමාණ ද්වය පිළිගනු ලබනුයේ වෛශේෂික හා බොද්ධ යන ගුරුකුල දෙක විසිනි. එබැවින් අවම වශයෙන් මොහු මෙම සම්ප්‍රදායද්වයෙන් එකක අනුගාමිකයෙකු බව තිරණය කළ හැකි ය. අනෙක් අතින් ඔහු වශයෙන් නිත්‍යතාව පිළිගත්තේකි. න්‍යාය හා වෛශේෂිකයේ එහි නිත්‍ය බව නො පිළිගත්හ. මෙනයින් ද ඔහු න්‍යාය හා වෛශේෂික දෙකට අයන් නොවේ. තවද ප්‍රත්‍යාක්ෂය පිළිගතිමින් හාමහ ප්‍රත්‍යාක්ෂ කළුපනාපොඩ් සතොරුවිති කෙවන, කළුපනාං නාමජ්‍යඩියොජනාං ප්‍රතිජ්‍යනතේ<sup>37</sup> යනාදී වශයෙන් දක්වමින් කළ විශ්වය බොද්ධ දාරුණතික කාතියක් වන ප්‍රමාණ සම්විච්‍ය දැක්වූ ප්‍රත්‍යාක්ෂ කළුපනාපොඩ් නාමජ්‍යඩි සංයුතම්<sup>38</sup> යනුවෙන් දැක්වූ විශ්වයට අතිශයින් සමාන ය. මේ නිසා හාමහ බොද්ධයෙකු බව සිතිමට ඇති ඉචිකඩි ඉතා පුළුල් ය.

කාචාලංකාරයේ පස් වන පරිවිෂේදයේ අනුමානය පිළිබඳව ද මහු විසින් විශ්වයක් ඉදිරිපත් කරනු ලැබේ. එහිදී ත්‍රිරුපාල්ලිඩිගගතායානමනුමානං ව කෙවන ...<sup>39</sup> යනාදී වශයෙන් දැක්වූ නිර්වචනය ධර්මකිරිපාදයන්ගේ න්‍යායලින්දුවෙහි යදුනුමෙයුමිති...<sup>40</sup> යනාදී වශයෙන් දක්නා ලැබේ. මෙම විශ්වය දින්නාගපාදයන්ගේ ප්‍රමාණසම්විච්‍ය ද දක්නා ලැබේ. තවද ව්‍යුහබන්තු සහ බැමකිරිති යන දෙදෙනා සුප්‍රකට බොද්ධ ප්‍රක්‍රියාන් වන අතර මෙම දෙදෙනාගේ අර්ථ විශ්ව හාමහ විසින් තදින්ම ඇසුරු කොට ඇතේ. මේ නිසා ද හාමහ බොද්ධ අනුගාමිකයෙකු බව තහවුරු වේ. තවද හාමහ සිය කාතියෙහි පස් වන පරිවිෂේදයේ ම අනුමානය විස්තර කරමින් ප්‍රතියා දේශ්‍ය දක්වා ඇතේ. 1. තදර්පනිජ්ට 2. හේතු විරුද්ධ 3. ස්වස්ධීධාන්තවිරුද්ධ, 4. සර්වාගමවිරුද්ධ, 5. ප්‍රසිද්ධ ධර්ම, 6. ප්‍රත්‍යාක්ෂ විරුද්ධ<sup>41</sup> යනුවෙනි. දින්නාගපාදයේ න්‍යායප්‍රවේශයෙහි අනෙක් දේශ්‍ය සමග ස්වච්චනවිරුද්ධ, ප්‍රත්‍යාක්ෂවිරුද්ධ, අනුමානවිරුද්ධ, ලොක්විරුද්ධ සහ ආගම විරුද්ධ යනුවෙන් පහක් දක්වා ඇතේ.<sup>42</sup> මේ පහෙන් දෙකක් හාමහ විසින් ද ගෙන ඇතේ. තවද ධර්මකිරිපාදයේ අනුමාන තිරාකාත, ප්‍රත්‍යාක්ෂ තිරාකාත, ප්‍රතිති තිරාකාත හා ස්වච්චන තිරාකාත යනාදී වශයෙන් ප්‍රත්‍යාක්ෂ පහක් දක්වති. ඉතා සංක්ෂේපයෙන් කිවුළුතු වන්නේ ප්‍රතියා දේශ්‍ය සම්බන්ධයෙන් හාමහ දක්වන නිර්චන සහ විවරණ විෂයෙහි දින්නාග සහ ධර්මකිරිපාදයන්ගේ බලපෑම ලැබේ ඇති බව යි. මේ නිසා හාමහ

බොඳුදයෙකු ලෙස සැලකීමට බොහෝ දුරට හැකියාවක් පවතින අතර, එසේ වූයේ නම් විශේෂයෙන් යථෝක්ත පඩිවරුන් දෙදෙනාගේ ගුරුකුලයට ඔහු අයත් වන බව සිතිය හැකි ය. මෙම උපකල්පනයන් දෙකම නිවැරදි නොවේ නම් අවම වශයෙන් මොහු බොඳුද දරුණය තදින් ම පිළිගත්තෙකු ලෙස සැලකිය යුතු වෙයි.

භාමහ පඩිවරයා අපෝහවාදය සම්බන්ධයෙන් කරනු ලබන විවේචනය පදනම් කොට ගනිමින් ඇතැම් පඩිවරුන් භාමහ බොඳුදයෙකු ලෙස සැලකීමට පසුබට වන නමුත් එකී පදනම හා උපකල්පනය තරකානුකුල නොවන්නේ දාරුණික කරුණු සම්බන්ධයෙන් එක ම සම්ප්‍රදායක් තුළ පවා එබදු ඒකීය පිළිගැනීමක් නො තිබිය හැකි බැවිති. නිදිසුනක් ලෙස බොඳුද සම්ප්‍රදාය තුළ ම ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍යන්තික හා යෝගාවාර ගුරු කුල දෙක මාධ්‍යමිකයන්ගේ අදහස් නො පිළිගැනීමක්, එසේම මාධ්‍යමිකයන් ඇතැම්විට සෞඛ්‍යන්තිකයන් ප්‍රතික්ෂේප කිරීමක් දැක්විය හැකි ය. මේ නිසා අපෝහවාදය සම්බන්ධයෙන් ඔහු දක්වන කරුණු පිළිබඳව එබදු පදනමක පිහිටා භාමහගේ බොඳුද තුළිකාව නො පිළිගැනීම සාධාරණ නොවන බව සිතිම සරල වටහා ගැනීමක් වේ. ඒ. වී. කානේ පෙන්වා දෙන පරිදි භාමහ අපෝහවාදය සම්බන්ධයෙන් දක්වන අදහස් ම ඔහු බොඳුදයෙකු බව තේරුම් ගැනීමට උපකාරී වන බව එම්. ක්‍රිජ්‍යාමාවාරියරු, මහාවාරිය දාස් ගුප්තා, එම්. රී. නරසිංහ අයෝගරු, මහාවාරිය කේ. පී. පතක් වැනි බොහෝ පඩිවරුන් විසින් පෙන්වා දී ඇත. <sup>43</sup>

තවද දාෂ්ටාන්ත හිනදේශ විග්‍රහයේ දී දාෂ්ටාන්ත යන්තට නිර්වචන දෙකක් දී ඇත. සාධාසාධනධර්මාභාෂාං සිද්ධේ දාෂ්ටාන්ත උච්චතා<sup>44</sup> යන්ත ඉන් පළමුවැන්ත සි. මෙම නිර්වචනය වසුබන්ධු ආචාර්යවරයාගේ තයෝ: සම්බන්ධිදරුණාං දාෂ්ටාන්තා:<sup>45</sup> යන නිර්වචනයට බෙහෙවින් සමාන ය. වසුබන්ධුගේ මෙම නිර්වචනය නාය වාර්තිකයේ කරතාවරයා වන උදෙශාත්තකර විසින් ද පිළිගත්තා ලද්දකි. භාමහගේ දෙවන නිර්වචනය වන්නේ සාධාන ලිඛිගානුමිති තද්දාවේ ව නාස්තිතා. සාහායාත්‍ය යෙන දාෂ්ටාන්තා: සා ඉති...<sup>46</sup> යන්තයි. මෙය දින්නාග ආචාර්යවරයාගේ ප්‍රමාණසමුව්‍යයෙන් ගන්නා ලද්දකි. මෙසේ භාමහ විසින් වසුබන්ධ සහ දින්නාග දෙදෙනා උද්ධාත කිරීමෙන් ද ගොතම ආදින්ගේ නිර්වචන බැහැර කිරීමෙන් ද පෙනී යන්නේ ඔහු බොඳුදයෙකු වූ බව සි. භාමහගේ බොඳුද පසුබිම පිළිබඳ මෙය සක්ෂිප්ත විවරණයකි.

### දැන්ඩින් ආචාර්යවරයා

දැන්ඩින් ආචාර්යවරයා පිළිබඳව අදාළ යම් යම් කරුණු මෙහි මූලින් දක්වන ලදී. සංස්කෘත කාච්‍යා විවාර ක්ෂේත්‍රයෙහි භාමහ මෙන්ම මොහු ද සුවිශේෂී ආචාර්යවරයෙකි. දැන්ඩින්ගේ සුප්‍රකට ගුන්ථය නම් කාච්‍යාදරුණය සි. මොහු තම කෘතියේ ආරම්භයේ දී බුජ්ම, සරස්වති සහ විෂ්ණු යන තිදෙනාට නමස්කාර කරයි. එබැවින් නිසැක වශයෙන් ම මොහු බුජ්මලාණ ආගමට අයත් අනුගාමිකයෙකි. නමුත් අනාවරණය වන යම් යම් කරුණුවලින් සනාථ වන පරිදි මොහු බුජ්මරුදුන්ට සහ බුජ්මහමට ද ඉතා ගරු කළ කෙනෙකි. විරෝධාභාසාලංකාරයට විවරණය කරමින් ඔහු මෙසේ පවසයි.

“සත්‍යමෙවාහ සුගත: - සංස්කාරානවින්ද්වරාන්

තථාහි සා වශෙකාරාක්ෂි - ස්ථීරෙන්වාද්‍යාපි මේ හඳු” <sup>47</sup>

මෙහි සුගත යනු බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේට අනුව ලෝකය විනාශ වන සුළු අතර සංස්කාර පමණක් පවති. බුලුයෝගිතා අලංකාරයට විස්තර කරමින් හේ මෙසේ පවසයි.

“සංගතානි මාගාක්ෂීණා - තඩ්ද්විලසිතානි ව

ක්ෂණද්වයං න තිෂ්ටන්ති - සනාරබධානාපි ස්වයං”<sup>48</sup>

දැන්චින් පඩිවරයා බුදුදහම සහ බුදුන් වහන්සේ කෙරෙහි ඉමහත් හක්තිමත් පුද්ගලයෙකු වූ බැවින් බොඳේද ආචාර්යවරුන් විසින් මහුව ගරු කළ බව පෙනේ. මෙය ස්වභාවික සංසිද්ධියකි. ක්‍රී. ව. 7 සියවස දී පමණ ශ්‍රී ලංකාවේ අඛා සලමෙවත් නම් රජතමා විසින් කාච්චාදර්ශය අනුව යමින් සිංහල බසින් සියබස්ලකර රවනා කරන ලදී. එසේම රාජ්‍යෝකුටයේ අමෝසවරණයන් විසින් (ක්‍රී. ව. 815-875) කණ්ඩා බසින් ක්විරාජමාරුග නමැති කෘතියක් ද සම්පාදනය කරන ලදී.<sup>49</sup> බොඳේද සන්දර්භය තුළ අලංකාර කාස්ත්‍රය විෂයෙහි කාච්චාදර්ශය අනුව යමින් මෙබදු කෘති දෙකක් බොඳේද රවකයන් විසින් රවනා කිරීමෙන් පෙනී යනුයේ ඔවුන් තුළ දැන්චින් ආචාර්යවරයා පිළිබඳ ප්‍රමාණවත් හක්තියක් පැවති බව සි. මෙයින් තහවුරු වන්නේ දැන්චින් ක්වියෙකු හා අලංකාරිකයෙකු වශයෙන් යම් පමණකට හෝ බොඳේද නියෝජනයක් කරන්නට ඇති බව සි. තවද ත්‍රිපිටක භාෂාව වන පාලි භාෂාවෙන් පසුකාලීන පාලි සාහිත්‍යයට උපකාරී වන පරිදි රවනා කොට ඇති එකම අලංකාර ගුන්ථය වන සුබෝධාලංකාරය දැන්චින්ගේ කාච්චාදර්ශය අනුව සංසරක්ෂිත (ක්‍රී.ව. 13 සියවස) නම් හිමි නමක් විසින් රවනා කරන ලද්දකි.<sup>50</sup> එම කෘති දෙකහි ආකෘතිය හා පදන සාකල්‍යයෙන්ම සමාන වේ. එසේම සුබෝධාලංකාර කර්තා සංසරක්ෂිත හිමියන් තම කෘතිය ආරම්භයේ දී ම රාමුරුමාදී පුරුවතර අලංකාරිකයන් සිහිපත් කිරීම ද වැදගත් කරුණෙක් වේ.<sup>51</sup> ඇතැම් පඩිවරුන් පෙන්වා දෙන පරිදි රාමුරුමාන් හා දැන්චින් යනු දෙදෙනකු නොව එක් කෙනෙකි. කාච්චාදර්ශයේ සහ සුබෝධාලංකාරයේ දක්නට ලැබෙන සමානත්වය මෙයට සාධක කොට ඉදිරිපත් කෙරේ. එහෙත් මේ දෙදෙනා මෙපමණකින් එක් කෙනෙකු ලෙස සැලකීම එතරම් සුදුසු නොවේ. ඇතැම් පඩිවරුන් පෙන්වා දෙන පරිදි සංසරක්ෂිත හිමියන් ආදර්ශ කොට ගත් මහුව පුරුවතර රාමුරුමන් බොඳේද උගතෙකි. භාමහගේ කාච්චාලංකාරයේ ද ස්ථාන දෙකක රාමුරුමන් ගැන සඳහන් වේ. පෙර කියන ලද පරිදි දැන්චින් භාමහට පසුකාලීයෙකුත් වේ නම්, භාමහගේ කෘතියෙහි රාමුරුමන් ගැන සඳහන් වීමත් දක්නට ලැබේ නම් නිසැක වශයෙන්ම රාමුරුමන් යනු දැන්චින්ට අපර නාමයක් නොවේ. ඔවුන් දෙදෙනා වෙන් වෙන් පුද්ගලයන් දෙදෙනෙකි. කෙසේ වෙතන් දැන්චින් පඩිවරයාගේ බොඳේද භුමිකාව හැඳුනා ගැනීමට ඉහත කාරණා වැදගත් වේ.

බොඳේද සම්ප්‍රදාය තුළ දැන්චින් ගොරවාදරයට පත්වීම සඳහා බලපෑ අනෙක් කරුණ වන්නේ මහුගේ කෘතියට එනම් කාච්චාදර්ශයට බොඳේද පඩිවරුන් විසින් විවරණ ගුන්ථ සැපයීමයි. රත්නාශ්‍යාන නම් පඩිවරයෙකු විසින් කාච්චාදර්ශයට විකාවක් සැපයීම මෙයට නිදසුනකි. මෙයි රත්නාශ්‍යාන ශ්‍රී ලංකික බොඳේද හික්ෂුවක් වන බව උගතුන්ගේ අදහසයි. එය එසේ විනම් එම හික්ෂුව ශ්‍රී ලංකික ව්‍යවහාර සම්ප්‍රදාය අනුව රත්නසිරික්ෂාණ නමින් හැඳින්වුණු කෙනෙකු විය යුතු ය. කෙසේ වෙතන් උගතුන් පෙන්වා දී ඇති කරුණු අනුව මොහු බොඳේද පඩිවරයෙකු බව නියත ය. ක්විත්වය සඳහා ප්‍රතිඵා අවශ්‍ය යැයි දැන්චින් දක්වන අදහස විවරණය කිරීම සඳහා රත්නාශ්‍යාන ජාතකමාලාවෙන් ජාතක ගෙනහැර දක්වමින් කරුණු විවරණය කරන බව ඒ. කේ. වෝචර විසින් පැහැදිලිව පෙන්වා දී ඇතේ.<sup>52</sup> ශ්‍රී ලංකාවේ මෙන්ම බුරුමැය හා විබෙදය යන රටවල ද හික්ෂුන් විසින් ද කාච්චාදර්ශය අනුකරණය කරමින් තම බසට කෘති සම්පාදනය කර ඇති අතර බොඳේද සම්ප්‍රදාය තුළ දැන්චින්ගේ කාච්චාදර්ශය මහත් හරසින් දීර්ඝ කාලයක් තිසේසේ හදාරනු ලැබීම ද සලකා බැලිය යුතු කරුණෙකි. මෙම කරුණු අනුව ද පෙනී යන්නේ දැන්චින් ආචාර්යවරයා බුජමණ සම්ප්‍රදායට අයත් කෙනෙකු වූවද අවම වශයෙන් මහු බුදුදහම කෙරෙහි ලැදියාවක් දැක්වූ සහ ඒ පිළිබඳ අවබෝධයෙන් ගුන්ථකරණයේ යෙදුණු කෙනෙකු බව නිගමනය කිරීමට අපහසු නොවන බව සි. එබැවින් මහු මගින් ද සංස්කෘත සාහිත්‍යයේ පෝෂණයට බොඳේද යාන සම්ප්‍රේෂණයක් සිදු වී ඇතු.

## ශිලාමේසවර්ණ

සිංහල භාෂාවෙන් රචනා වී ඇති එකම අලංකාර ගුන්ථය වන සියලුස්ලකර සම්පාදනය කළහයි සැලකෙන අබාසලමෙවන් රුපු අභය ශිලාමේසවර්ණ තමින් ද හැඳින්වේ. ශ්‍රී ලාංකික රාජවංශයට අනුව මෙනමින් හැඳින්වෙනුයේ 5 වන සේන රජතුමා බව ඉතිහාසයෙන්ගේ මතයයි. උගතුන්ගේ මතය අනුව මොහු කාච්‍යාදරුගය අනවු යමින් තම සිංහලට අනුරූපී ලෙස මෙම කාතිය නිමවා ඇත. එහෙත් මෙහි පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් වන්නේ කාච්‍යාදරුගයේ ප්‍රභුත්වය මැයි. පැරණි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ආගමික හා සාහිත්‍යය කෙරෙහි මූලික වූයේ බොඳයෙකුම වන හෙයින් සහ අන්‍යාලුවිධිකයෙකු විසින් කරන ලද වැදගත් මෙහෙවරක් අවිද්‍යාමාන නිසා මෙම කාතියෙහි කතුවරයා වන අබාසලමෙවන් කවරෙකු වූවත් ඔහු බොඳයෙකු වූ බවට කිසිදු සැකයක් නැත. එබැවින් කාච්‍යාදරුගයා ක්ෂේත්‍රය විෂයෙහි ශිලාමේසවර්ණයන්ගෙන් ද ඉමහත් දායක්තවයක් සැපයුණු බව දිරිසව සාකච්ඡා කිරීම අනවශ්‍ය වේ.

## ආචාරය රත්නාශ්‍යාන

මෙම ආචාරයවරයා ශ්‍රී ලාංකික බොඳු හික්ෂුවක වන බව බොහෝ උගතුන් විවාද රහිතව පිළිගත් කරුණකි.<sup>53</sup> එය එසේ නම් ඉහත දැක්වූ පරිදි මෙම හික්ෂුව පාලී උරුවට අනුව රත්නයිජාණ නම් විය යුත්තේ ය. එහෙත් මෙනමින් විසු හික්ෂුවක හෝ ගුන්ථ කතුවරයෙකු පිළිබඳව ශ්‍රී ලංකික ඉතිහාසය තුළ ප්‍රකට තොවේ. එබැවින් කාච්‍යාදරුගයට විකාවක් සැපයු මෙයි ආචාරයවරයා පිළිබඳව කරුණු විමර්ශනය කළ යුතුව පවතී. මොහු පිළිබඳව අධ්‍යයනයන්හි නිරත වූ උගතුන් පවසන පරිදි රත්නාශ්‍යානයන්ගේ මුතුන් මිත්තන් සමන්තකුවය පෙදෙසෙහි වාසය කොට ඇත. එසේම ඔවුන් පවසන පරිදි රත්නයන් යනු උන්වහන්සේගේ නම වේ. ශ්‍රී ඇාන යන උගත්කම හා ප්‍රසිද්ධිය නිසා ලද ගොරට නාමයකි. මලුලසේකර මහතා පෙන්වා දෙන පරිදි මොහු වාසය කළ කාලය ශ්‍රී ලංකාවේ කුණාගු බද්ධිමත්තන් රාඛියක් විසු යුතුයි. එවක විසු ප්‍රකට ගාර්ඩුනු සංසරාජයන් වහන්සේ හඳුන්වා ඇත්තේ 'සාගරමති' (ප්‍රඇයාවෙන් සාගරය හා සමාන) යන විශේෂණ පදයෙනි. මෙම රත්නාශ්‍යාන හිමියන් ද එබදුම උගත් හික්ෂුවකි.<sup>54</sup> මලුලසේකර මහතා පෙන්වා දෙන පරිදි මොහුට ද 'සාගරමතිපාද' යනුවෙන් විශේෂණ නාමයක් විය.<sup>55</sup> දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා පාල රාජ්‍ය සමයෙහි ශ්‍රී ලාංකික හික්ෂුන් ඉන්දියාව සමග බුද්ධිමය ගණදෙනු සිදු කර ඇත. විශේෂයෙන් මෙයි ශ්‍රී ලාංකික හික්ෂුන්ගේ බුද්ධි මහත්වය, හැකියාව හා ආච්‍යාකාතාව තේරුම් ගත් පාල රජවරු මොවුන්ට විශේෂ බුහුමත් දැක්වූහ. දෙරට උගත්හු ඔවුනොවුන්ගේ රටවලට යාම් රම්, කතා බහ අධිය පවත්වාගෙන ගියහ. මෙම රත්නාශ්‍යාන හිමියන් ලංකාවෙන් ඉන්දියාවට ගිය එබදු හික්ෂුවකි. එසේම එකල ඉන්දියාවේ උගත් පැඩිවරු ද ලක්ෂිවට පැමිණියහ. ඉන්දියානුවන් විසින් සුනිධිත බුද්ධියක් තිබු මෙම පැඩිවරයාගේ පාණ්ඩිත්‍යයට සීමා ව්‍යතිකුමණයෙන් බුහුමත් දක්වා ඇත. එනිසා ම බොඳු පැඩිවරු ද කාලිදාස, මාස ආදින්ගේ නිරමාණ ඇගයු අතර බ්‍රාහ්මණ සම්ප්‍රදායට ද ගරු කළහ. වාත්ස්‍යානගේ කාමස්ත්‍රය, කාමණ්ඩ්කියනිති ගාස්තුය පිළිබඳව ඔහුගේ කාතිවල සඳහන් වී තිබීම මෙයට නිදුසුනකි. ගංගාර රසය පිළිබඳව ද වෙනත් බොඳු ආචාරයවරුන්ට වඩා විවාත ලෙස අදහස් දැක්වීම ද තවත් වැදගත් කරුණකි.

රත්නාශ්‍යාන පැඩිවරයා අලංකාර ගාස්තුය හැරුණු විට ගබ්දවීද්‍යාව පිළිබඳව ද ගැඹුරු අවබෝධයකින් යුතුවූ කෙනෙකු බව කිව යුතු ය. පාණීනීගේ වාන්ද ව්‍යාකරණය කෙරෙහි මොහු දැඩි සැලකිල්ලක් දක්වා ඇත. පදාකරණයෙන් ද ගුද්ධ රුප හාවිතය ඔහු ප්‍රිය කළේ ය. (ගුද්ධායා ගබ්දපද්ධතිවා රසා, අනුප්‍රාසාදී ගොහනෙ නාත්‍යය). එපමණක් නොව ප්‍රාකෘත ව්‍යාකරණය පිළිබඳව ද ඔහුට ගැඹුරු අවබෝධයක් විය. හරිධරගේ ප්‍රාකෘත ව්‍යාකරණය ගැන ඔහුගේ

කාතියේ දෙපලක සඳහන් වේ. තවද ප්‍රාකෘති පදනු කාචයක් වන සේතුන්ධය ද, ගදා කාචය වන රත්නප්‍රභා සහ බැහත්කථා යන කාචයන් ද පරිහරණය කළේ ය. තවද ගබදාරුප්‍රවීත්කාචන්ති නම් කාතියක් මොහු විසින් රවනා කරන ලද අතර එම කාතිය දැනට අවිදාමාන තත්චයක පවතී. රත්නග්‍රීඇාන පඩිවරයා කාචයාදරුයට ටිකාචක් සපයමින් දැන්වින්ගේ මත ගෙනහැර දක්වන අතර හාමහගේ අඛජස් ද දක්වයි. එසේම එහිදී සිය මතය දැක්වීමට ද ඔහු පසුබට නොවේ. පුරුව සූරිනි: යන ප්‍රයෝගය නිරවචනය කරමින් ඔහු දක්වන පුරුවාචර්යන්ගේ නාමාචලියට හරත, හාමහ සහ මෙධාචිරු යන අයගේ නම් ද ඇතුළත්ව ඇති බව මෙහි ලා සිහිපත් කිරීම දක්වන ලද කරුණු තහවුරු කිරීමට උපකාරී වේ.

කෙසේ වෙතත් රත්නග්‍රීඇාන බොද්ධයෙකු වූ බව අයාසයෙන් තහවුරු කළ යුත්තක් නොවේ. වෙශ්‍යාකරණීකයෙකු වශයෙන් ද සැලකිය හැකි මොහු බොද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන සංස්කෘත වාන්ද ව්‍යාකරණ සම්ප්‍රදායේ සාමාජිකයෙකු බව ද කිම පුද්සු ය. ඔහුගේ කාතියේ කිහිප තැනකම වාන්ද ව්‍යාකරණයේ සූත්‍ර, වෘත්ති හා ධාතු පාය දැක්වීමක් සිදුවී ඇත. අනෙක් කරුණ වන්නේ කවියා යනු එක් අතකින් දාර්ශනිකයෙකි. මොහුගේ පදන්වල බොද්ධ දරුණනයේ ආහාසය මැනවින් අන්තර්ගත ය. තම තාරකික වින්තනය ද එහි ලා ඔහු ප්‍රවේශ කොට ඇත. මේ නිසා බොද්ධයෙකු වශයෙන් රත්නග්‍රීඇාන පඩිවරයා ද සංස්කෘත සාහිත්‍යයට සපයා ඇති ආලෝකය සුළුපු නොවේ.

### ආචාරය ගෞද්ධේදානී

සංස්කෘත කාචය සාහිත්‍යයේ ප්‍රවර්ධනයට දායකත්චයක් සැපයු තවත් පඩිවරයෙකු ලෙස ආචාරය ගෞද්ධේදානී පඩිතුමා හැදින්වීය හැකි ය. මොහු විසින් රවනා කරන ලද කාතිය අලංකාරසූත්‍ර හෝ අලංකාරකාරිකා නම් වේ. එයට කෙශවමිනු ආචාරයට විසින් අලංකාරගෙෂ්ඨ නමින් විකාචක් සපයන ලදී. අලංකාර සූත්‍ර නම් කාතියෙහි ආචාරය ගෞද්ධේදානී පිළිබඳව කිසිදු සඳහනක් නැත. එහෙත් මෙහි ටිකාවේ මුල සහ අග යන දෙනැනම කෙශවමිනු ආචාරයට විසින් මෙහි කතුවරයා ගෞද්ධේදානී බවත් ඔහු බොද්ධයෙකු බවත් සඳහන් කරයි.<sup>56</sup> ඩී. වි. කාන් විසින් ද මෙහි කාරිකා ගෞද්ධේදානී හෝ වෙනත් කිසියම් බොද්ධ පඩිවරයෙකු විසින් රවනා කරන ලද බව සිතන අතර, මෙම කාතියෙහි කර්තාත්වය ආචාරය ගෞද්ධේදානීහට පැවරීමට කැමති වේ.<sup>57</sup>

තවද ආචාරය ගෞද්ධේදානී ත්‍රි. ව. 11 සියවසින් පසුව විසු කෙනෙකු බව විශ්වාස කෙරේ. ඊට ප්‍රධාන හේතුව ක්‍රි. ව. 1020 - 1100 කාලය අතර ජීවත් වූහයි ඉතිහාසයුරුයන් විසින් සලකනු ලබන මහිමහට පඩිවරයාගේ ව්‍යක්තිවලේක නම් කාතිය තම ග්‍රන්ථයෙහි දෙනැනක දී උප්‍රටා දැක්වීම නිසා ය. අලංකාරකාරිකාවේ කාචයාස්ත්‍රය පිළිබඳව දක්වන කුම්වේද සංක්ෂීප්ත විෂය පරියක් නියෝජනය කරන අතර, එය වාශ්‍යවාලංකාරයෙහි මෙන්ම දැන්වින්, හෝජ, රාජගෙෂ්ඨ. ආනන්දවර්ධන සහ මම්මට යනාදී ආචාරයට තැනු මූලධර්මවල අනුකරණයක් මෙන් ද පෙනේ. මේ නිසා නියත වශයෙන් මොහුගේ කාලය 11 - 13 සියවස් අතර කාල පරාසයක් පෙන්නුම් කෙරේ. ගෞද්ධේදානීගේ කාචයාලංකාරකාරිකාව කාචයාස්ත්‍රය හැදැරීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයටකට හෝ බහුල හාවිතයකට හෝ හසු වූ කාතියක් ලෙස නම් කළ නො හැකි ය. මොහුගේ කාතියේ කාචය යනු කුමක් දැයි නිරවචනය කරමින් රසය පිළිබඳ විශේෂ විවරණයක් සපයා ඇත. ඔහුට අනුව “අසීමට ප්‍රිය උපද්‍රවන වාක්‍යය” කාචය නම් වේ. (කාචය රසාදීමද්වාක්‍යං, ගුෂ්තං සුබවිශේෂකාත්). ප්‍රතිහාව හඳුනාගත හැක්කේ එය යොදන ආකාරය අනුව ය. මොහු ද කාචය රසේත්පාදනයට ඉවහල් වන සම්ප්‍රදාය තුනක් ගොඩී, වෙදර්ශී සහ මාගධී යනුවෙන් පෙන්වා දී ඇත.

බොද්ධයෙකු වශයෙන් ආත්මවාදී අදහසක නොයෙදෙන ගොද්ධේඛනී කාච්‍යයේ ආත්මය සම්බන්ධයෙන් විවරණය කිරීමේ දී සංකුලතාවකට මූහුණපැ බව පෙනේ. එම නිසා ඔහු කාච්‍යය යන්න නිරවචනය කරමින් රිති, උක්ති, මුදා සහ වෘත්ති යන කරුණු මත කාච්‍යයේ ජීවය රඳා පවතින බව කියයි. (රිතිරුහවතතස්තිරා මුදාවන්ති කාච්‍යසා පිටිතම්)<sup>59</sup> මෙහි ජීවිත යන්න යෙදීම වැදගත් කරුණකි. තත්ත්ත්වසාපකාරිණාපදෙශු රිතය<sup>60</sup> යනුවෙන් සඳහන් කරමින් රසයෙහි රිතිය අන්තර්ගත බව පවසයි. උගතුන් පෙන්වා දෙන පරිදි මෙම ආචාර්යවරයාට ආනන්දවර්ධන වැනි ආචාර්යවරුන්ගේ වින්තනධාරාව මැනවින් ආත්මගත වී ඇත. මම්මට වැනි ආචාර්යවරුන් අනුව යමින් මොහු ද අභිඛා, උක්ෂණ සහ ව්‍යුෂ්තනා යන භාෂා ගක්තිතුය ප්‍රකාශයක අන්තර්ගත වන බව කියයි. තවද ඔහු පවසන පරිදි කාච්‍යයක සපුරා දේශ නැති කළ යුතු ය. ඒ සඳහා ඔහු දක්වන දේශ විස්සක් වේ. ඒවායින් ක්ෂේත්‍ර, අප්‍රයෝග්‍ය, සංදිග්ධ, ව්‍යාර්ථ, අශ්ලීල, අප්‍රතිත, අසාය සහ අවාචක යන අට පද දේශ නම් වේ. න්‍යුන, විසන්ධි, ව්‍යාකිරණ, සමාජත්‍යුනරත්ත, හග්නතම, හග්නයති, හග්නවිෂ්තන්ද, වාක්‍යගර්හ, අරිතිමත, අව්‍යාප්ත්‍ර, විධෙයාංශ, සමුදායාර්ථ, වර්ෂීත සහ විරැද්ධමතිකාත යන දෙළාස වාක්‍ය දේශ නම් වේ. විරස, ග්‍රාම්‍ය, ව්‍යාහත, බිඛුල්ත, හිනොපමා, අධිකාපමා, අරදාගොපමා සහ දේශාදිවිරෝධ යන අට අර්ථ දේශ නම් වේ. ගුණ පිළිබඳව ද ගොද්ධේඛනී දරණ මතයක් ඇත. ඔහුට අනුව සංක්ෂීප්තතා, උදාත්තතා, ප්‍රසාද, උක්ති, සමාධි යන පහ පදයක දැකිය හැකි ගුණයන් ය. භාවිතක්ව, සුශ්‍යනිදත්ව, පර්යායෝක්ති, සුදර්මිත යන හතර අර්ථයේ පවතින ගුණයන් වේ. කාච්‍යයක දේශ රහිත වීමෙන් එකී ගුණවලට පරිබාහිර වූ ගුණ විශේෂයක් ජනිත වේ. එබැවින් දේශ රහිත බවින් අඇතිවන එකී ගුණ පිළිබඳව ද ඔහු වෙනම සාකච්ඡා කොට ඇත. 'දේශ රහිත වීම ගුණයක් වේ'<sup>61</sup> යන මතය සුබෝධාලංකාර කතුවරයා ද ඉතා ගැඹුරින් අවධානයට ගෙන ඇති කරුණක් බව මෙහි දී සිහිපත් කළ යුතු ය. එහෙත් සුබෝධාලංකාර කතුවරයා දහතුන් වන සියවස විස්ස්වෙකු බව පිළිගෙන ඇති නමුත් ගොද්ධේඛනීගේ කාලය අවිනිශ්චිත හෙයින් මොවුන්ගෙන් කවරකෙන් මතය පුරුවතර වී දැයි නිගමනය කළ නො හැකිය. ඉහත දැක්වූ පරිදි ඔහු 11- 13 සියවස් අතර ජීවත් වූ කෙනෙකු නම් ගොද්ධේඛනී පාලි සුබෝධාලංකාර කර්තා සංසරක්ෂිත පිළියන්ට පුරුවතර වනු ඇත.

මමෙම ආචාර්යවරයා විසින් ඉහත දැක්වූ පරිදි රස අලංකාර දේශ ආදී කාච්‍ය සංකල්ප පිළිබඳ සාකච්ඡා කොට ඇත. මොහු ජෙන අනුගාමිකයෙකු බවද ඇතැම් විවාරකයන් විසින් පෙන්වා දෙනු ලැබුව ද<sup>62</sup> මොහුගේ කාච්‍යමය දාජ්ටිය බෙහෙවින් සමාන වන්නේ බොද්ධ ප්‍රසුන්මට ය. මේ බව භාරතීය ප්‍රඩිවුන් රාජියක් විසින් ද තීරණය කරන ලද්දකි. සුබෝධාලංකාර කතුවරයාගේ කාච්‍ය විවාර දාජ්ටියට ද මොහුගේ සංකල්පවල බලපැම ලැබේ ඇති බව පෙනේ. එබැවින් සංස්කෘත කාච්‍ය විවාර ක්ෂේත්‍රයට මොහුගෙන් ද ලද දායකත්වය සුළුපටු කොට තැකිය යුතු නොවේ.

### ක්ෂේත්‍රීන්ද

සංස්කෘත කාච්‍ය විවාරය සඳහා මූලධර්ම සැපයු හරත, භාමහ, දණ්ඩින්, වාමන, ආනන්දවර්ධන හා කුත්තක යනාදී ප්‍රමුඛ පෙළේ ආචාර්යවරුන් අතරට ගැනෙන අනෙක් ආචාර්යවරයා වන්නේ ක්ෂේත්‍රීන්ද නම් ප්‍රධිවරයා ය. ක්. ව. 11 සියවස කාස්ලීරයේ විස්සහයි සැලකෙන මොහු විසින් ඔව්ච්‍යතාවය හඳුන්වා දෙමින් රවනා කළ ඔව්ච්‍යතාවිවාරවර්ධා කාතිය අතිය ප්‍රකට වුවකි. මෙම ආචාර්යවරයා රවනා කළ කාති දෙස බැලීමෙන් මොහුගේ ගොද්ධ භුමිකාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි ය. එහෙත් මොහු ද හින්දු හක්තිකයෙකු බව පැවසීමට උත්සුක වූවේ ද වෙති. කෙසේ වෙතත් කාච්‍යයක තිබිය යුතු ප්‍රධාන උක්ෂණය උවිත බව, යෝග්‍ය බව, ගැලුපෙන බව නැතහෙත් ඔව්ච්‍යතාව බව මොහු විසින් අවධාරණය කරන ලදී. ඔව්ච්‍යතාව නොමැති වුවහොත් පාදාහරණයක් ගෙලෙහි පැළන්දෙක් අනෙකාගේ උපහාසයට උක්වන්නාක් මෙන් ඔව්ච්‍යතායෙන් නොර කාච්‍ය රස භානියට හේතු වන බව පමණක් නොව රස හංගයට හේතු වන ර්ට වඩා කරුණක් නොමැති බව ද ඔහු කිය. (අනොවිතයාදාතේ නාත්‍යඛස්ථානයෙහි කාරණා)

මොහු විසින් රාමායණමණ්ඩ්පරී, හාරතමණ්ඩ්පරී, බැහත්කපාමණ්ඩ්පරී, ද්ගාවතාරවරිත, බුද්ධාවදානකල්පලතා, කලාවිලාස, සමයමාතාකා, වාරුවර්යාගතක, සෙව්‍යසෙවකොපදේශ, දර්පදලන, දෙගොපදේශ, නරමමාලා, වතුර්වර්ගසංග්‍රහ, කවිකණ්යාහරණ, ලොකප්‍රකාශකොග, නීතිකල්පතරු, ව්‍යාසාෂ්ටක, ඔග්‍රිත්‍යවිවාරවර්චා සහ සුවාත්තතිලක යන කාති රවනා කළ බව කියුවේ. ක්ෂේමේන්ද්‍රයන්ගේ කාති පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ආචාරය එම්. එල්. සි. සුරියකාත්ත මහතා එම කාති කොටස් හතරකට බෙදා දක්වයි. ඉන් පළමුවැන්ත කාචා සංග්‍රහ (poetical Epitomes) වේ. රට රාමායණමණ්ඩ්පරී, හාරතමණ්ඩ්පරී, බැහත්කපාමණ්ඩ්පරී, ද්ගාවතාරවරිත, බුද්ධාවදානකල්පලතා යන ග්‍රන්ථ ඇතුළත් කොට ඇත. දෙවැන්න උපදේශාත්මක කාචා (Didactic Poems) වේ. රට කලාවිලාස, සමයමාතාකා, වාරුවර්යාගතක, සෙව්‍යසෙවකොපදේශ, දර්පදලන, දෙගොපදේශ, නරමමාලා සහ වතුර්වර්ගසංග්‍රහ යන කාති ඇතුළත්ය. තෙවැන්න කාචාග්‍රන්ථ හා වෘත්තමය ග්‍රන්ථ (poetical Epitomes) ලෙස නම් කොට ඇති අතර රට කවිකණ්යාහරණ, ඔග්‍රිත්‍යවිවාරවර්චා සහ සුවාත්තතිලක යන ග්‍රන්ථ ඇතුළත් වේ. සිවුවැන්න ප්‍රකිරීණක කාචා (Miscellaneous) නම් වන අතර රට ලොකප්‍රකාශකොග, නීතිකල්පතරු, ව්‍යාසාෂ්ටක යන කාති ඇතුළත් ය.<sup>62</sup>

කෙසේ වෙතත් ක්ෂේමේන්ද්‍රයන්ගේ බොඳේ භූමිකාව වටහා ගැනීමට මොහු විසින් රිතිත කාතිවල ප්‍රමාණවත් සාධක රාජියක් හමුවේ. බුද්ධවරිතාවදානකල්පලතා නැතහොත් අවදානකල්පලතා නම් කාචා ය මෙයට එක් නිදුසුනකි. මෙම කාතිය බොඳේ ජාතක කපාවල එකතුවකි. ග්‍රන්ථයේ පෙනෙන ආකර්ෂණීය මහායාන බුදුභාමේ පිළිගැනෙන පාරමිතා සය මෙහි කපාවස්තුවලින් විවරණය කෙරේ. බුදුසිරිත පැවසීමට තිබූ මහත් හක්තියත් මෙම කාතිය රවනාවීමට බලපා ඇති බව පෙනේ. මිට අතමතරව ද්ගාවතාරවරිත නම් කාතියේ ද බුදුන් වහන්සේ පිළිබඳව සඳහන් වේ. මේ හැරුණු විට අනෙක් කාතිවල ද බුදුභාමේ ආභාසය මැනවින් සනිටුහන් වේ. මෙහි කරුණු යටතේ ක්ෂේමේන්ද්‍රයන් ද බොඳේයෙකු වශයෙන් හෝ බුදුභාමේ ආභාසයෙන් ලත් දැනුම් සම්භාරයක් සංස්කෘත කාචා විවාර ක්ෂේත්‍රයේ පෙළේණය සඳහා ප්‍රදානය කොට ඇත.

### ශ්‍රී සංසරක්ෂිත හිමි

ශ්‍රී සංසරක්ෂිත හිමියෙය් පාලි සුබෝධාලංකාරයේ සහ වුත්තොදයේ කතුවරයාණෝ වෙති. සංස්කෘත කාචාවිවාර ග්‍රන්ථ අතරින් දැන්වින්ගේ කාචාදර්ශය හා කේදාරහටියන්ගේ වෘත්තරත්නාකරය අනුව යමින් මෙම කාති දෙක පාලියට සම්පාදනය කොට ඇති බව බැඳු බැඳුමට පෙනෙන නමුත් මෙම පාඩිවරයාට එම කාති දෙක ඉක්මවා ගිය ප්‍රාථ්‍යාපන කාචා ගාස්තු දැනුමක් පැවති බව පසුකාලීන සංස්කෘත විවාර ග්‍රන්ථ පරික්ෂා කිරීමෙන් අනාවරණය වේ. සංස්කෘත කාචා විවාරකයන් විසින් භූන්වා දෙන ලද ප්‍රකට විවාර සිද්ධාන්ත අනුව නො යමින් කාචා දේශ්‍රාපහරණය සුබෝධාලංකාරයේ මුල්ම පරිවිශේදය තුළ විස්තර කිරීම මෙයට කදිම නිදුසුනකි. මෙහි දී කාචා දේශ්‍රාපහරණය ගුණ සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන මතය සාකලුයයෙන්ම බොඳේ දාරුණික සිද්ධාන්ත අනුව යාමකි. සංස්කෘත විවාරකයන් ග්ලේෂ, ප්‍රසාද, සමනා, මායුර්යය, සුකුමාරතා, අර්ථ ව්‍යක්ති, උදාරත්ව, මිශ්‍රණ, කාන්ති හා සමාධි යනුවෙන් කාචා ගුණ දහයක් දැක්වුව ද සංසරක්ෂිත හිමියන් පවසන්නේ දේශ්‍රාපහිත බවම ගුණයක් නො වේද (නිදේදොසා ස්විබ්දා සාය - සගුණා න හවෙයා කිං)<sup>63</sup> යන්නයි. කෙනෙකු යම් වරදක් නො කර සිටීම ම ඔහුගේ ගුණයක් බව බුදුභාමේ පිළිගනී. මිට අමතරව ස්වභාවෝකතිය අලංකාරයක් ලෙස ඇතැම් සංස්කෘත විවාරකයන් නො පිළිගත් නමුත් සංසරක්ෂිත හිමියන් සුබෝධාලංකාරයේ දී යමක් සාර්ථක ලෙස කිම අලංකාරයක් ලෙස පිළිගැනීමත් බොඳේ නිර්ණායකවලට අනුව යාමකි. එහෙයින් සත්‍ය එසේම රසවත් කිම අලංකාරයක් වශයෙන් පිළිගැනීම අතිශයින් උවිත ය. මෙනුද ප්‍රධාන කරුණු කිහිපයක් හැරුණුවිට අවශ්‍ය අප්‍රකට යෙදුම් රාජියක්ම සංසරක්ෂිත හිමියන්ගේ බොඳේ භූමිකාව නිරුපණය කිරීමට ඉවහල් වේ. සංසරක්ෂිත හිමියන් සම්බන්ධයෙන් සුවිශේෂ කරුණ වන්නේ උන්වහන්සේ

පාලි අලංකාරිකයෙකු ලෙස සැලකිය හැකි වීම යි. ශ්‍රී ලංකික සාහිත්‍ය විවාර පසුබීම තුළ උන්වහන්සේගේ විවාර සිද්ධාන්ත සංස්කෘත විවාරයට ද ඉවහල් වූ බව නිසැක ය.

ඉහත සඳහන් පක්වරුන් කිහිප දෙනා හැරුණුවට ධර්මදාස පක්තුමා වැනි බොද්ධ පක්වරු රාජියකගේ පිච්ච වරිත හා ගාස්ත්‍රීය සේවාවන් විමසන විට පෙනී යනුයේ අශ්වසෝජාදී ක්විත්ගේ දායකත්වය පමණක් නොව සංස්කෘත කාචා සාහිත්‍ය විවාර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද බොද්ධ පක්වරුන්ගෙන් ඉමහත් සේවාවක් සිදුවේ ඇති බවයි. ගාස්ත්‍රීය කාරණා විෂයෙහි සැබැඳුණුවන්ට ආගමික මරයාදාවන් බල නොපාන බව වතහා ගැනීමට මෙම පක්වරුන්ගේ මෙහෙවර විමසා බැඳීම ප්‍රයෝගනවත් වේ. දින්නාග, ධර්මකීර්ණ වැනි නිම්වරුන් තම දාරුණික විග්‍රහයන්ට පවා තවිත්වය මූසු කිරීමත් ඔවුන්ගේ දාරුණික සංකල්ප අඛ්‍යාද්ධ පක්වරුන් පවා කවිත්වය ඔප් නැංවීම සඳහා යොදා ගැනීමත් යන කරුණු අපගේ කාචා විවාර ක්ෂේත්‍රය පිළිබඳ අපගේ බුද්ධ මරයාදාවන් සුබවාදී ලෙස සමතිකුමණය කිරීමට ඉවහල් වන බවද මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි.

## ଆନ୍ତିକ ଜୀବନ

1. Kavyamimamsa, (1934), (ed. C. D. Dalal & R.A. Sastry, Oriental Institute, Baroda, p. 01.
  2. ନାବ୍ୟକ୍ଷେତ୍ର ପ୍ରସ୍ତୁତିବଳନାବ, 10 ପିଠେ
  3. ଅଶ୍ଵନିଷ୍ଠାଙ୍କ, 336. 22
  4. କାଵ୍ୟପ୍ରକାଶ ଦ୍ୱାରା 02 ପିଠେ ବଲନ୍ତନ.
  5. See, **Kavyalankara of Bhamaha**, ed. Naganatha Sastri, P.V., Mothilal Banarasidass, Delhi, 1970, p. 28 & 55.
  6. ଔର୍ଦ୍ଦରେ କାଗ୍ଯାପରମର୍ଦ୍ଦିତ୍ତହଃତିନାମାଵାର୍ଯ୍ୟାଙ୍କାଂ ଲକ୍ଷ୍ମଣକ୍ଷେତ୍ରପ୍ରତ୍ୟେନି ସଂହାତସ .. See, **History of Classical Saikrit Literature** by Krinamacariyar, M., Mothilal Banarasidass, 1989, p. 829.
  7. ଔର୍ଦ୍ଦରେ କାଗ୍ଯାପରମର୍ଦ୍ଦିତ୍ତହଃତିନିଃ, ଓତାନ୍ତୁପାତ୍ରିନି କାଵ୍ୟାଧର୍ମକ୍ଷେତ୍ରକୁ, 2.7 ବଲନ୍ତନ.
  8. କିଯବେଚ୍ଛକର ମୁଲ୍କ କି ବଲନ୍ତନ.
  9. ଅତିନବହାରତି ନାମ ନାବ୍ୟକ୍ଷେତ୍ରକ୍ଷେତ୍ରିକା, 1 ପରି, 10, 11 ଦ୍ୱାରା ବଲନ୍ତନ.
  10. See, **Dhvanyaloka**, ed. Dr. Nagendra, Gnanamandala ltd, Baranasi, p. 06.
  11. “ହିନକାଜମିହଲୋଲିବିଗଲୋହେନେଦ୍ୟ ଵିପର୍ଯ୍ୟଃ  
ଲପମାନାଦିକନ୍ତିର୍ବଂ ଲ ତେନାଜପଦାନ୍ତା ପି ଲ  
ତ ଶୀତ ଲପମାଦ୍ୟାଃ ପରେତ ମେଦାଵିନୋଦିତାଃ  
ଜୋଦ୍ବାହରଣଲକ୍ଷ୍ମୀମାତେଣ, ଵରଣୁନ୍ତେତେନୁ ଲ ତେ ପାପିକ୍ଷା”, କାଵ୍ୟାଲଙ୍କାରୟ, 2. 39,40
  12. “ଯତୀଜଂବାମଲୋତେପ୍ରେକ୍ଷଣାମଲବିକାରଦ୍ୱେଵିଯ .. ଵିଦ୍ୟଃ  
ଜୀବିବ୍ୟାନମିତି ମେଦାଵୀ, ନୋତେପେତକ୍ଷାତିତିନେବୋ କେଵିତି” କାଵ୍ୟାଲଙ୍କାରୟ, 2. 88.

- <sup>13.</sup> See, **Kavyalankaratika** of Rudrata by Namisadhu, 2.2, p.4
- <sup>14.</sup> කාච්‍යාමාලා, ශ්‍රී නමිසාඩුකෘතවිජ්‍යාලා, 11.24
- <sup>15.</sup> It looks that these examples are taken from the work of Medhavin, Kane, P.V., **History of Sanskrit Poetics**, p. 79.
- <sup>16.</sup> අනු ව ස්වරුපෝපාදානෙ සත්‍යාච්‍ය වත්වාර ඉති ග්‍රහණාදාන්මෙධාවිප්‍රහ්‍යතිහිරැක්තං යථා, ලිංගවචනහෙදා “හිනතාධිකාමසම්භවා විපර්යයෝ සාදාශාම්ති සජ්‍යේතාපමාදාඡාජා:” කාච්‍යාලංකාරවිකා, නමිසාඩු, 11.24
- <sup>17.</sup> **Journal of the Royal Asiatic Society**, (1908), P.V. Kane, p. 545.
- <sup>18.</sup> “කින්තු බේතං විකල්පානනාං, පූර්වාවාර්යයෝ: ප්‍රදේශීතිතම්” යනුවෙන් කාච්‍යාදර්ශය 2.2 හි ද, රේදාං වර්ත්තන සඳහා යනුවෙන් එහිම 2.55 හි ද “යථාසංඛ්‍යාම්ති ප්‍රාක්තං, සංඛ්‍යාතං කුම ඉත්‍යාච්‍ය” යනුවෙන් එහි ම 2.73හි ද දක්නා ලැබේ.
- <sup>19.</sup> “පූර්වාවාර්යයෝ: විරන්තනෙනා: කාච්‍යාලක්ෂණකාරෝ: මෙධාවිභාමහාදිනී: ප්‍රදේශීතිම්”, රත්නාශ්‍රීවිකා, පිට 67.
- <sup>20.</sup> “අනෙන ව සර්වෙන හිනතාසම්භව... උපමාදාඡාජා: සත්‍යමෙධාවිනොදිතා” ඉති මතාන්තරමනෙකාන්තිකම, රත්නාශ්‍රීවිකා, පිට 85.
- <sup>21.</sup> See, **Kavyalankaratika of Rudrata**, 16.42.
- <sup>22.</sup> රත්නාශ්‍රීවිකා, පිට 10,11.
- <sup>23.</sup> මෙධාවිරුද්‍යකමාරදාසාදයා ජාත්‍යන්දා කවය: ඉශ්‍යන්තෙ,
- <sup>24.</sup> Dharmakirthi is one of the olderst writters on Alankara. A work of his called 'Baudhha-sangati' is mentioned by Subandhu in Vasavadatta.. **Journal of Bombey Branch Royal Asiatic Society**, No XLIII, Vol.16.
- <sup>25.</sup> Krishnamachari, **History of Sanskrit Literature**, Motilal Bernarsidas,1937, p. 733.
- <sup>26.</sup> .See, Introduction of **Vasavadatta**, ed. Jackson, Williams, A.V., Colubia University Press, New York, 1913. p. 07.
- <sup>27.</sup> Kane, P.V., **History of Sanskrit Poetics**, Motilal Benarsidas, Delhi, 1994, pp. 85-87.
- <sup>28.</sup> ධවන්‍යාලෝක, සංස්. පණ්ඩිත ශ්‍රී මහාදේව ගාස්ත්‍රී, වෙළාකම්බා මූල්‍යාලය, බරණුස. 1940, 487 පිට
- <sup>29.</sup> “තථා වායං ධර්මකිරිත්: ග්‍යෝලාක ඉති ප්‍රසිද්ධම්” -එම - 489 පිට
- <sup>30.</sup> -එම-, 488 පිට
- <sup>31.</sup> Lienhard, Siegfried, **History of Indian Litetature**, Otto Harrossowits, Wiesbaden, 1984, p. 134
- <sup>32.</sup> **Encyclopaedia of Indian Literature**, Vol. II, Shitya Akademi, 1988, p. 996
- <sup>33.</sup> See Naganatha Sastri, P.V., Introduction of **Kavyalankara of Bhamaha**, Motilal Bernasidas, Delhi, 1991.
- <sup>34.</sup> Krisnamacariyar, M., **History of Classical Literature**, Motilal Bernarsidas,1937, P 724.

- <sup>35.</sup> ප්‍රණම්‍ය සර්වං සර්වයුං, කාච්ජාලංකාරය 1.1 බලන්න.
- <sup>36.</sup> තස්මාත් කුටස්ස්ථ ඉතෙශගාබේදී ව්‍ය කල්පනා වෘත්‍යා -  
ප්‍රත්‍යක්ෂමානුමානං වා යතු තත් පරමාර්ථතා. කාච්ජාලංකාරය, 6.11
- <sup>37.</sup> See **Kavyalankara** V. 6.
- <sup>38.</sup> **Pramanasamuccaya**, ed. Rangaswami, Iyengar, H. R., Government Branch Press, Mysore, 1930, p. 9.
- <sup>39.</sup> See **Kavyalankara**, V. 11.
- <sup>40.</sup> න්‍යායෝන්ද්‍රව්, 2 පරි. 3 සූත්‍රය බලන්න.
- <sup>41.</sup> තදර්පහෙතුසිද්ධාන්තසර්වාගමවිරෝධීනො  
ප්‍රකිද්ධරමා ප්‍රත්‍යක්ෂභාධිනො වෙති දුම්‍යති. කාච්ජාලංකාරය, 5. 13
- <sup>42.</sup> න්‍යායප්‍රවේශය, 2 පිට බලන්න.
- <sup>43.</sup> Kane, P.V., **History of Sanskrit Poetics**, Motilal Benarsidas, Delhi, 1994, pp. 85-87.
- <sup>44.</sup> See **Kavyalankara** V. 26.
- <sup>45.</sup> See **Nyayavartika of Vasubandhu**, 1. 3.
- <sup>46.</sup> කාච්ජාලංකාර 5.26 බලන්න.
- <sup>47.</sup> See **Nyayavartika of Vasubandhu**, 1. 3.
- <sup>48.</sup> **kavyadarsha**, 3. 174
- <sup>49.</sup> Kane, P.V., **History of Saṅkrit Poetics**, p.99.
- <sup>50.</sup> Malalasekara, G.P., **The Pali Literature of Ceylon**, M.D.Gunasena & Co., Ltd, Colombo, 1958, pp. 198, 204 .
- <sup>51.</sup> සුබෝධාලංකාරය, 1. 2 බලන්න.
- <sup>52.</sup> See, Warder, A.K., **Indian Kavya Literature**, Vol. II, Motilal Banarsi Dass Publishers, Delhi, 1990, pp. 116, 240, 244, 254, 260.
- <sup>53.</sup> **Ratnasrītikā on Kārikā**, 3.187.
- <sup>54.</sup> Malalaseka, G.P., **The Pali Literature of Ceylon**, Gunasena & Com., LTD, Colombo, 1958, p. 190 .
- <sup>55.</sup> -ibid- p. 168.
- <sup>56.</sup> අලංකාරවිද්‍යා සූත්‍රාකාරෝ හගවාන් ගෞද්ධේදානියා පරමකාරුණීකා ස්වභාස්මෙව ප්‍රවර්තයිජනන් ප්‍රථමං.  
කාච්ජාස්වරුපමාන. - අලංකාරණකෙබර. 2 පිට බලන්න.
- <sup>57.</sup> Kane, P.V., **History of Sanskrit Poetics**, p. 316.

- <sup>58</sup>. Alankarakarika, Keshava Misra, 1.2.1
- <sup>59</sup>. -ibid- 1.2.2
- <sup>60</sup>. තිද්දෙෂා දොසරහිතා, සගුණා න හවේයා කිං?, සුබෝධාලංකාරය මුල් ගාටා බලන්න.
- <sup>62</sup>. Suryakanta, M.L.C., **Ksemendra Studies**, Oriental Book Agency, Poone, 1954, p. 16.
- <sup>63</sup>. සුබෝධාලංකාර 13 පද්‍ය බලන්න.

### මහාචාර්ය මකුරුප්පේ ධමමානන්ද හිමි

(Royal Pandit, B.A (Hons), M.A. (kel), M.A. (BPU), Ph.d (Delhi)

පාලී හා බොඳේධ අධිසයනාංශය,

කැලණීය විශ්වවිද්‍යාලය,

කැලණීය.